



කැලණිය විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව

දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය

වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය

වාණිජ විද්‍යාවේදී (විශේෂ) උපාධි සිව්වන වසර පරීක්ෂණය (බාහිර)- 2019

2025 - ජූලි

BCOME 4025 - මූල්‍ය කළමනාකරණය

ප්‍රශ්න සංඛ්‍යාව : හතරයි (04)

කාලය : පැය 03 යි

සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

ප්‍රශ්න අංක 01

අ). මූල්‍ය දෙපාර්තමේන්තුවේ අවසාන අරමුණ වන්නේ කොටස් හිමියන්ගේ ධනය උපරිම කිරීමයි. කෙසේ වෙතත්, තනිවම මූල්‍ය දෙපාර්තමේන්තුවට පමණක් එය සාක්ෂාත් කරගත නොහැකි අතර එය සමාගමේ සියලුම ක්‍රියාකාරී ක්ෂේත්‍රවල සාමූහික ප්‍රයත්නයක් විය යුතුය. ඔයා එකඟ වෙනවා ද? පැහැදිලි කරන්න.

(ලකුණු 08)

ආ). මූල්‍ය කළමනාකරුගේ කාර්යයට අදාළත්වය කෙටියෙන් පැහැදිලි කරන්න.

(ලකුණු 08)

ඇ). ව්‍යාපාරික ආයතනයක් විසින් ගනු ලබන ප්‍රධාන මූල්‍ය තීරණ වර්ග මොනවාද?

(ලකුණු 09)

(මුළු ලකුණු 25)

ප්‍රශ්න අංක 02

අ). මූල්‍ය කළමනාකරණ තීරණ ගැනීමේදී "මුදල්වල කාල වටිනාකම" යන සංකල්පයේ වැදගත්කම කෙටියෙන් පැහැදිලි කරන්න?

(ලකුණු 03)

ආ). සාමාන්‍ය වාර්ෂිකයක් සහ හිගහිටි වාරිකයක් අතර වෙනස කුමක්ද?

(ලකුණු 04)

ඇ). 12%ක කුපන් අනුපාතයක් සහිත මුහුණත අගය රු. 1000ක් වන බදුම්කරයකට අදාළ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතය 15% නම් මෙම බදුම්කරයේ වටිනාකම කොපමණද?

(ලකුණු 04)

ඇ). ටෙක්නෝ සමාගමෙහි කොටස් සඳහා 15% ක අපේක්ෂිත වර්ධන වේගයක් ඇත. කොටසකට වාර්ෂික ලාභාංශ ලෙස දැන් රු. 5.50ක ලැබුණි. බලාපොරොත්තුවන ප්‍රතිලාභ අනුපාතය 12% ක් නම් ටෙක්නෝ සමාගමෙහි කොටසක වටිනාකම කොපමණද?

(ලකුණු 04)

ඉ). රජය පසුගිය වසරේ අයවැයෙන් රජයේ සේවකයන් සඳහා විශේෂ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත. ණය යෝජනා ක්‍රමයට අනුව ණය පොලියෙන් 4%ක් රජය විසින් දරනු ලබන අතර 8% සේවකයා විසින් දරනු ලැබේ. මොරිස් මහතා රජයේ සේවකයකු වන අතර ඔහු රු.1,500,000 ණය මුදලක් ඉල්ලා ඇත. සමාන මාසික වාරික 60 කින් ගෙවිය යුතු මෙම ණය මුදලට අදාළව පහත ප්‍රශ්න සඳහා ඔබ පිළිතුරු සැපයන්න .

- බැංකුවට ගෙවිය යුතු වාරිකයක වටිනාකම කොපමණද?
- පළමු මාසය සඳහා අය කරන මුළු පොලි මුදල කොපමණද?
- පළමු මාසය සඳහා සේවකයාගෙන් කොපමණ පොලියක් අය කරන්නේද?
- පළමු මාසය සඳහා රජයෙන් කොපමණ පොලියක් දරනවාද?
- පළමු මාසය අවසානයේ ප්‍රාග්ධනයෙන් අඩු කරන කොටස කොපමණද?

(ලකුණු 10)

(මුළු ලකුණු 25)

ප්‍රශ්න අංක 03

අ). පහත සඳහන් තොරතුරු භාවිතා කරමින් බරිත සාමාන්‍ය ප්‍රාග්ධන පිරිවැය (WACC) ගණනය කරන්න

ප්‍රාග්ධන ව්‍යුහය	බර තැබීම	ප්‍රාග්ධන පිරිවැය
සාමාන්‍ය කොටස්	0.6	12%
වරණීය කොටස්	0.3	10%
ණය ප්‍රාග්ධනය	0.1	8%

(ලකුණු 06)

ආ). ආයෝජකයෙකු සතුව 0.7 ධනාත්මක සහසම්බන්ධයක් ඇති X සමාගමේ සහ Y සමාගමේ සමාන කොටස් ප්‍රමාණයක් තිබේ. කොටස් වලට අදාළ අවදානම් සහ ප්‍රතිලාභ පහත දක්වා ඇත.

$$E(R_x) = 12\%$$

$$E(R_y) = 10\%$$

$$\sigma_x = 15\%$$

$$\sigma_y = 13\%$$

ඉහත තොරතුරු භාවිතයෙන් ඔබට ආයෝජන කලඹේ ප්‍රතිලාභ සහ අවදානම ගණනය කරන්න

(ලකුණු 09)

ඇ). තම කම්හලේ ධාරිතාව වැඩි කිරීම සඳහා නව යන්ත්‍රයක් මිලට ගන්නේද නැතහොත් භාවිතා කළ පැරණි යන්ත්‍රයක් මිලදී ගන්නේද යන්න සමාගම තීරණය කළ යුතුය. මෙම යන්ත්‍රවලට අදාළ මූලික ආයෝජන සහ මුදල් ප්‍රවාහයන් පහත පරිදි වේ. බලාපොරොත්තු වන ප්‍රතිලාභ අනුපාතය 10% ක් වේ

නව යන්ත්‍රයක් ලබා ගැනීම රු. 1,800,000.00.

පැරණි යන්ත්‍රයක් ලබා ගැනීම සඳහා රු. 840,000.00 කි.

යන්ත්‍ර දෙකේම ප්‍රයෝජනවත් ආයු කාලය අවුරුදු 5 කි

වසර	නව යන්ත්‍රයක් ලබා ගැනීම	පැරණි යන්ත්‍රයක් ලබා ගැනීම
0	-1,800,000	-840,000
1	400,000	400,000
2	500,000	360,000
3	450,000	300,000
4	300,000	240,000
5	200,000	180,000

පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න

1. පිළිගවුම් කාලය
2. ශුද්ධ වර්තමාන අගය
3. සමාගම සඳහා වඩාත් සුදුසු තීරණය කුමක්ද?

(ලකුණු 10)

(මුළු ලකුණු 25)

ප්‍රශ්න අංක 04

අ). සියලුම කොටස් හිමියන් සහ සමාගමේ වත්මන් ලාභාංශ ගෙවීමට කැමති නැත. ඔබ එකඟද? ඔබේ පිළිතුර පැහැදිලි කරන්න.

(ලකුණු 06)

ආ). කාරක ප්‍රාග්ධන කළමනාකරණය යනු කුමක්ද? එය සමාගමට වැදගත් වන්නේ ඇයි?

(ලකුණු 07)

ඇ).කෙටි සටහන් ලියන්න.

- i. ගිණුම්කරණ ප්‍රතිලාභ අනුපාතය (ARR)
- ii. ද්‍රවශීලතා අනුපාත
- iii. වැල් පොලිය
- iv. අවේනික අවදානම්

(04x03)
(මුළු ලකුණු 25)

